



**ශ්‍රී ලංකා මහ බැංකුව**  
**இலங்கை மத்திய வங்கி**  
**CENTRAL BANK OF SRI LANKA**

දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව  
 உள்ளநாட்டுத் தொழிற்பாட்டுத் திணைக்களம்  
**DOMESTIC OPERATIONS DEPARTMENT**

අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
 இல. 30, சனாதிபதி மாவத்தை, கொழும்பு - 01, இலங்கை  
**No. 30, Janadhipathi Mawatha, Colombo 01, Sri Lanka**

**මෙහෙයුම් උපදෙස් අංක : 35/01/005/0007/18**

2021 අගෝස්තු 19

**සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,**

**සංචිත අවශ්‍යතා**

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් නීති පනත (ලංකා නීති ප්‍රදේශ්‍යයේ 422 වන අධිකාරිය) සංශෝධිත පරිදි 10(අ), 93, 94, 96 සහ 97 වැනි වගන්ති යටතේ 2013 අප්‍රේල් 12 වැනි දින අංක 1805/39 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද සංශෝධිත (අ) නිවේදනය සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරවනු ලැබේ.

2. ඉහත සඳහන් නිවේදනය ප්‍රකාර සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදලින් පවත්වා ගෙන යනු ලබන මුළු තැන්පතු වගකීම්වලින් සියයට හතරක (4.00%) ප්‍රමාණයක් සංචිතයක් ලෙස පවත්වාගෙන යා යුතුය.

3. 2020 ජූනි 17 වැනි දින මෙහෙයුම් උපදෙස් අංක 35/01/005/0007/17 හි (අ) උපලේඛනය මෙහි අමුණා ඇති (අ) උපලේඛනය ලෙස ප්‍රතිශ්ඨාපනය වේ.

4. ඉහත සඳහන් සංශෝධනය 2021 සැප්තැම්බර් 01 දිනෙන් ආරම්භ වන සංචිත කාල පරිච්ඡේදයේ සිට බලපැවැත්වෙනු ඇත. 2013 අප්‍රේල් 22 වැනි දින අංක 35/01/005/0007/06 දරන මෙහෙයුම් උපදෙස්වල අඩංගු අනෙකුත් සංශෝධිත උපදේශන තවදුරටත් බලපැවැත්වෙනු ඇත.

**ආචාර්ය ආර්. ඒ. අනිල් පෙරේරා**  
**අධ්‍යක්ෂ/දේශීය මෙහෙයුම් කටයුතු**

**'අ' උපලේඛනය**

**වාර්තා කිරීමේ ආකෘතිය**

දෛනික තැන්පතු වගකීම් සාමාන්‍ය පිළිබඳ වාර්තාව

බැංකුවේ නම : .....

කාල වකවානුව : ..... සිට ..... දක්වා  
 (දිනය) (දිනය)

වෙත : අධ්‍යක්ෂ,  
 දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව,  
 ශ්‍රී ලංකා මහ බැංකුව,  
 කොළඹ 01.

ඉහත දක්වා ඇති කාල පරාසයේ එක් එක් දිනයට අදාළ දෛනික ව්‍යාපාර කටයුතු අවසානයේ දී, බැංකුවේ පොත්වල සඳහන් තැන්පතු ශේෂය පදනම් කරගෙන පහත සඳහන් ආකාරයට තැන්පතු වගකීම් හි සාමාන්‍යය වාර්තා කළ යුතුය.

| (i)             | (ii)                     | (iii)  | (iv)                                       |
|-----------------|--------------------------|--|--|
| ඉල්ලුම් තැන්පතු | කාලීන හා ඉතුරුම් තැන්පතු | ණයවර ලිපි/ප්‍රතිග්‍රහණය මත ලියවිලි සඳහා ආන්තික අවශ්‍යතාව | අනෙකුත් සියලුම තැන්පතු වගකීම් <sup>1</sup> |
|                 |                          |  |  |

1. තැන්පතු සහතික සම්බන්ධයෙන් ගෙවිය යුතු මුදල විය යුත්තේ ප්‍රකාශ කළ වටිනාකමයි.

**සංචිත අවශ්‍යතා**

අදාළ සංචිත කාල පරිච්ඡේදය: .....

| අයිතමය  | අගය ශ්‍රී ලංකා රුපියල්වලින් |
|---|-----------------------------|
| <p>1. ණයවර ලිපි සඳහා වන සියයට 100 ක සාමාන්‍ය දෛනික සමස්ත ආන්තික අවශ්‍යතාව පහත දක්වා ඇති ණයවර ලිපි සඳහා අවස්ථානෝචිතව සුදුසු පරිදි:</p> <p>(අ)(i) 2018 සැප්තැම්බර් මස 19 දින අංක 35/01/005/0010/20 දරන "මෝටර් රථ ආනයනය කිරීම සඳහා වන ණයවර ලිපි" චක්‍රලේඛය මගින් දක්වා ඇති ආන්තික අවශ්‍යතාව හෝ</p> <p>(ii) 2018 සැප්තැම්බර් මස 29 දින අංක 35/01/005/0010/21 දරන "මෝටර් රථ හා අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා වන ණයවර ලිපි" චක්‍රලේඛය මගින් දක්වා ඇති ආන්තික අවශ්‍යතාව.</p> <p>(ආ) 2018 ඔක්තෝබර් මස 11 දින චක්‍රලේඛ අංක 2 දරන ප්‍රතිග්‍රහණය මත ලියකියවිලි ලබා දීමේ කොන්දේසිය අනුව සිදුකරන ආනයන සඳහා වන ආන්තික අවශ්‍යතාව.</p> |                             |
| <p>2. ඉහත අංක 1 හැර දෛනික රුපියල් තැන්පතු වගකීම්වල මුළු එකතුවේ සාමාන්‍ය අගයෙන් සියයට 4.0 කි.</p>  |                             |
| <p>3. ඉහත (1) සහ (2) මගින් ආවරණය වන තැන්පතු වගකීම්වල සාමාන්‍යයෙන් සියයට 2 ට වඩා වැඩියෙන් නමුත් සියයට 3 නොඉක්මවා තබාගෙන ඇති ශ්‍රී ලංකා රුපියල් කාසි හා නෝට්ටුවල සාමාන්‍යය.</p>   |                             |
| <p>4. සංචිත නඩත්තු කාලය තුළ පවත්වා ගෙන යා යුතු මුළු සංචිත අවශ්‍යතාවය (1 + 2 - 3)</p>  |                             |

ඉහත සඳහන් ප්‍රකාශය නිවැරදි සහ මෙම බැංකුවේ පොත්වලට අනුකූල බව ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ තත් කාර්යය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නියම කර ඇති නියෝගවලට අනුකූල බවද අපි / මම සහතික කරමු / කරමි.

.....  
දිනය

.....  
නිල මුද්‍රාව

**සටහන -**

(අ) බලපත්‍රලාභී වාණිජ බැංකු හැර වෙනත් ඕනෑම ආයතනයක් විසින් සිදු කරන තැන්පතු සහ ස්ථාන ගත කිරීම්, නියම කර ඇති අනුපාත වලට අනුව සංචිත අනුපාත පවත්වා ගෙන යාම සඳහා ගිණුම් ගත කළ යුතුය.

(ආ) සියලු අගයන් ආසන්න රුපියලට දැක්විය යුතුය.